




ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1993 අංක 24 දරන
දේශීය ණය සහ සංවර්ධන
(සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1993 ජුනි මස 24 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1993 ජුනි මස 25 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
 භූමි පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කොළඹ 7, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබා ගත හැක.

මිල : ශත 60 යි.

තැපැල් ගාස්තුව : රු. 1.00 යි

**1993 අංක 24 දරන දේශීය ණය සහ සංවර්ධන
(සංශෝධන) පනත**

[සහතිකය සටහන් කළේ 1993 ජුනි මස 24 වන දින]

එල්. ඩී.—බී. 61/91

**දේශීය ණය සහ සංවර්ධන ආඥාපනත සංශෝධනය කිරීම
සඳහා වූ පනතකි.**

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1993 අංක 24 දරන දේශීය ණය සහ සංවර්ධන ප්‍රමුඛ නාමය (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. (මෙහි මින්මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) දේශීය ණය සහ සංවර්ධන ආඥාපනතේ 2 වන වගන්තිය පහත සඳහන් පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

404 වන
අඩකරයේ
2 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

(1) ඒ වගන්තියේ (2) වන උපවගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන්:—

“(2) කොමසාරිස්වරයන් අවම වශයෙන් තැනැත්තන් දහතුන් දෙනෙකුගෙන් සමන්විත විය යුතු අතර, ඔවුන් සියලු දෙනාම අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබිය යුතු ය. තවද—

(අ) ඔවුන් අතුරින් එක් තැනැත්තකු අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා විය යුතු අතර, ඔහු එහි සභාපතිවරයා ද විය යුතු ය;

(ආ) ඔවුන් අතුරින් එක් තැනැත්තකු, මුදල් විෂයය භාර අමාත්‍යවරයා විසින් නමින් හෝ ධුරයෙන් නම් කරනු ලබන රජයේ නිලධාරියකු විය යුතු ය;

(ඇ) ඔවුන් අතුරින් තැනැත්තන් අටදෙනෙකු පළාත්වල ඒ ඒ ආණ්ඩුකාරවරයන් විසින්, නමින් හෝ ධුරයෙන් නම් කරනු ලබන ඒ ඒ පළාතේ පළාත් රාජ්‍ය සේවයේ සාමාජිකයන් විය යුතු ය;

(ඈ) අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන වෙනත් තැනැත්තන් තුන් දෙනෙකු; ඔවුන් අතුරින් යටත් පිරිසෙයින් එක් තැනැත්තකු බැංකු කටයුතු පිළිබඳ පළපුරුද්දක් ලබා ඇති තැනැත්තකු විය යුතුය;”;

(2) ඒ වගන්තිය අගට පහත දැක්වෙන උපවගන්ති එකතු කිරීමෙන්:—

“(4) සභාපතිවරයා විසින් අවශ්‍ය යයි සලකනු ලබන අවස්ථාවල දී කොමසාරිස්වරයන් රැස්විය යුතු ය;

එසේ වුවද, කොමසාරිස්වරයන්ගේ රැස්වීමක් යටත් පිරිසෙයින් මාස තුනකට එක් වරක් හෝ පවත්වනු ලැබිය යුතු ය.

(5) කොමසාරිස්වරයන්ගේ යම් රැස්වීමක් සඳහා ගණ පූරණය යටත් පිරිසෙයින් සාමාජිකයන් පස්දෙනෙකු විස යුතු අතර ඔවුන් අතුරින් එක් තැනැත්තකු (2) වන උප වගන්තියේ (ඇ) ඡේදය යටතේ පත් කරනු ලැබූ කොමසාරිස්වරයකු විස යුතු ය. ”.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
3 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 3 වන වගන්තියේ (2) වන උපවගන්තිය ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

“(2) මේ ආඥාපනත යටතේ සාදන ලද නියෝග මගින් කොමසාරිස්වරයන් වෙත ගෙවීමට බලය දෙනු ලැබිය හැකි ගමන් දීමනාවලට හෝ වෙනත් විශදම්වලට අමතරව, අමාත්‍යවරයාගේ අනුමතය ඇතිව කොමසාරිස්වරයන් විසින් නිශ්චය කරනු ලැබිය හැකි යම් අනුප්‍රමාණ මත කොමසාරිස්වරයන්ට පාරිශ්‍රමික ගෙවනු ලැබිය හැකි ය. ”.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
8 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 8 වන වගන්තියේ (3) වන උපවගන්තියේ (ආ) ඡේදය ඉවත්කොට ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

“(ආ) “දේශීය ණය සහ සංවර්ධන භාර අර මුදල” යනුවෙන් හඳුන්වනු ලැබිය යුතු හා කොමසාරිස්වරයන් විසින් පිහිටුවා පවත්වා ගෙන යා යුතු විශේෂ අරමුදලකට දායක මුදල් වශයෙන් අමාත්‍යවරයා විසින් කලින් කළ නියම කරනු ලැබිය හැකි සියලු මුදල්; ”.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
9 වන
වගන්තිය
ප්‍රතිශෝඪනය
කිරීම.

5. ප්‍රධාන ප්‍රඥප්තියේ 9 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ:—

“ණය මුදල්
ප්‍රදානය
කරනු
ලබන
කාර්යය.

9. යම් පළාත් පාලන ආයතනයකට හෝ පළාත් පාලන ආයතනයක් විසින් එහි කට්තව්‍ය පවරා දී ඇති යම් මණ්ඩලයකට නීතිය මගින් භාර ගැනීමට බලය දෙනු ලැබිය හැකි මහජන උපයෝගිතාව සඳහා වන යම් වැඩක කාර්ය සඳහා, කොමසාරිස්වරයන් විසින් අමාත්‍යවරයාගේ අනුමතය ඇතිව, ඒ පළාත් පාලන ආයතනයට හෝ මණ්ඩලයට තාක්ෂණික සහාය ද ඇතුළුව, ණය මුදල් ප්‍රදානය කරනු ලැබිය හැකි ය. ”.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
33 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

6. ප්‍රධාන ප්‍රඥප්තියේ 33 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

(1) එහි “පළාත් පාලන ආයතනය” යන්නෙහි අර්ථ කථනය වෙනුවට පහත දැක්වෙන අර්ථ කථනය ආදේශ කිරීමෙන්:—

“පළාත් පාලන ආයතනය” යන්නෙන් යම් මහ නගර සභාවක්; නගර සභාවක් හෝ ප්‍රාදේශීය සභාවක් අදහස් වේ;

(2) එහි “අමාත්‍යවරයා” යන්නෙහි අර්ථ කථනය වෙනුවට පහත දැක්වෙන අර්ථ කථනය ආදේශ කිරීමෙන්:—

“අමාත්‍යවරයා” යන්නෙන් දේශීය ණය සහ සංවර්ධන අරමුදල යන විෂයය පවරා දී ඇති අමාත්‍යවරයා අදහස් වන අතර “අමාත්‍යාංශය” යන්න ඒ අනුව තේරුම් ගනු ලැබිය යුතුය;’.

7. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

අනනුකූලතාවක් ඇති වූ විට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු බව.